

රාජ්‍ය මූල්‍ය කටයුතු

සමස්ත උපනතින්

අධ්‍යක්ෂ පවත්තා විශාල අයවැය හිගය අඩුකර ගැනීමේ ප්‍රයත්තයක් පිළිකිවූ කරමින් 1992 වර්ෂයෙහි අයවැය තත්ත්වය 1991 වර්ෂයට විභා සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වුම් කරන ලදී. ආදායම්/දාල දේශීය නිෂ්පාදන අනුපාතය 1991 දී පැවති සියයට 20.4 සිට 1992 දී සියයට 20.3 දක්වා පහත වැට්ම තුළින් සමස්ත ආදායම රස්කිරීමේ ප්‍රයත්තය පුළුවකයෙන් යුතුවල කරන ලැබුව ද සියයට 22.5 සිට සියයට 21.0 දක්වා වර්තන වියදම්/දාල දේශීය නිෂ්පාදනය අනුපාතය පහත වැට්ම, වර්තන හිණුමේ හිගය පෙර වර්ෂයේ පැවති සියයට 2.0 සිට 1992 දී සියයට 0.6 දක්වා අඩු කිරීමට උපකාරී විය. තවද රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 1991 දී පැවති සියයට 8.7 සිට 1992 දී සියයට 8.0 දක්වා පහත වැට්මක්, පෞද්ගලිකරණ වැඩිහිළුවෙන් ලද ඉහළ ආදායමක් නිසා රජයේ සමස්ත වියදම්/දාල දේශීය නිෂ්පාදන අනුපාතය පෙර වර්ෂයේ පැවති සියයට 32.1 සිට 1992 දී සියයට 27.8 දක්වා වූ අවුමටවමක පවත්වා ගැනීමට භාවිතය. මේ අනුව 1992 වර්ෂයේ අයවැය කටයුතු නිසා සමස්ත අයවැය හිගය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විගයෙන් 1991 වූ සියයට 11.6 සිට 1992 දී සියයට 7.4 දක්වා පහත වැට්මින්. මෙය සාරව ආරථික ස්ථානීකරණ පවත්වාගැනීම සඳහාවන පුදාන සාධකයකි.

දළ දේශීය නිෂ්පාදනයෙහි ප්‍රතිශතයක් ලෙස දේශීය ණය ගැනීම් සියයට 3.7 දක්වා ප්‍රතිශතකක 1 කින් පහත වැට්මක්, මේ අය ගැනීම් බැංකු තොවන අංශයට පමණක් සිමා කිරීමට භැංකි විමත් 1992 වර්ෂයෙහි රාජ්‍ය මූල්‍ය කටයුතු වල වූ යහපතක් ලක්ෂණයක් විය. දේශීය අය ගැනීම් අවශ්‍යකාවයන් පහත වැට්ම, වර්ෂය තුළ විවිධ විශ්‍ය පොල කටයුතු මගින් හාන්චාරාර බිංපක් හිමිකම අඩු කිරීම සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකුවට උපකාරී විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ විශ්‍ය පොල කටයුතු සමග 1992 වර්ෂයෙහි රාජ්‍ය මූල්‍ය කටයුතු, බැංකු අංශයන් රජය ලබා ගත්තා දද ඇද්ධ අය ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 2,321 කින් (දාල දේශීය නිෂ්පාදනයෙන් සියයට 0.5) අඩුකර ගැනීමට උපකාරී විය.

අයවැය තත්ත්වය

1992 දී රුපියල් දෙකලක් 86,118 ක් වූ රජයේ ආදායම 1991 ට විභා සියයට 13 ක වැඩිවිමක් වාර්තා කළේය. කෙසේ වුවද, සමස්ත ආදායමේ වර්ධනය දළ දේශීය නිෂ්පාදනයේ තාමින වර්ධනයට වඩා මත්දාගාමී විමේ ප්‍රතිඵලයක් විගයෙන් ආදායම්/දාල දේශීය නිෂ්පාදන අනුපාතය 1991 දී පැවති සියයට 20.4 සිට 1992 දී සියයට 20.3 දක්වා අඩු විය. ආර්ථික බද්ද පැනවීම, නිෂ්පාදන බදු පුළුල් කිරීම, ආදායම් බදු සහ ආනයන මත පිරිවැවුම් බදු ආදායම් වැඩිකිරීම මගින් අනිර්ක්‍රියාත්මක ආදායම් රස්කිරීම සඳහා පරිග්‍රෑමයන් දරා තිබියදීන් බදු ආදායම්/දාල දේශීය නිෂ්පාදන අනුපාතය 1991 දී සියයට 18.3 සිට 1992 දී සියයට 18.1 දක්වා පහත වැට්මින්. දුම්කොල මත නිෂ්පාදන බදු තියුණු ලෙස පහත වැට්ම, නිෂ්පාදන මත වූ පිරිවැවුම් බදුවල අපනුවුදුක වර්ධනය සහ අපනායන බදු කවුදරවත් පහත වැට්ම මෙම තත්ත්වයට බලපෑ පුදාන සේතුන් විය.

මේ අතර රුපියල් දෙකලක් 88,726 ක්වූ වර්තන වියදම, 1991 දී පැවති සියයට 17ක ඉහළ නැගීම හා සසදන විට 1992 දී සියයට 6 ක මධ්‍යස්ථා වර්ධනයක් පෙන්වුම් කරයි. ඒ අනුව වර්තන වියදම්/දාල දේශීය නිෂ්පාදනයේ අනුපාතය සියයට 22.5 සිට සියයට 21.0 දක්වා පහත වැට්මින්. ආර්ථික වියදම් රුපියල් දෙකලක් 17,866 දක්වා ඉහළ නැගීම තිබියදීන් (දාල දේශීය නිෂ්පාදනයෙන් සියයට 4.2) රුපියල් දෙකලක් 39,135 ක් වූ හාන්චාර හා යෝං මිලදී ගැනීම් සම්පූර්ණ වර්තන වියදම පෙර විෂිල් සියයට 19 කින් ඉහළ යාම හා සසදන විට 1992 දී වාර්තා වූයේ සියයට 9 ක වර්ධනයක් පමණි. ඒ අනුව, දාල දේශීය නිෂ්පාදනයට සමානුපාතිකව මෙම වියදම 1991 දී සියයට 9.6 සිට 1992 දී සියයට 9.2 දක්වා පහත වැට්මින්. තවද විශාම වැට්මිස් සහ සරණාගතයන් සඳහා වූ වියදම් අඩුවිම නිසා පැවරුම් ගෙවීම් 1991 දී රුපියල් දෙකලක් 25,835 සිට 1992 දී රුපියල් දෙකලක් 24,308 දක්වා

අඩුවිය. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයට සම්බන්ධව මූල වර්තන පැවරුම් 1991 දී සියයට 7 සිට 1992 දී සියයට 5.7 දක්වා ඇඩුවිය.

වර්තන වියදම් සම්බන්ධයෙන් පැවති වාසිදායක උපනකීන් අවධාරණය කරමින් අයවුය ලේඛනයේ වර්තන ගිණුම් කටයුතු පෙර වර්තනයේ හිගය වූ රුපියල් දෙලක් 7,577 හා සයදන විට (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2) 1992 දී රුපියල් දෙලක් 2,608 ක්වා (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6) සැලකිය යුතු තරම් අඩු හිගයක් පෙන්වුම් කරන ලදී. මේ අතර රාජ්‍ය ව්‍යවසායයන්ට දුන් ණය ද ඇතුළත්ව රුපියල් දෙලක් 34,027 ක් වූ ප්‍රාග්ධන වියදම් 1991 වර්තයට වඩා සියයට 4 ක වර්තනයක් සහිතුහන් කළේය. එසේ වූවද රාජ්‍ය ආයෝජන/දළ දේශීය නිෂ්පාදිත අනුපාතය සියයට 8.7 සිට 1992 දී සියයට 8.0 දක්වා පහත බැඳීයේය. මේ අතර, පොදුගැලීකරණ වැචසටහනින් ලද ඉහළ ලැබීම් හා රාජ්‍ය සංඡලා විසින් ලබාගත් ණය රඟය වෙත ආපසු ගෙවීම වැඩි විමන් මූල වියදම් සහ ඇද්ධ නොදීම් 1991 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 32.1 සිට 1992 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 27.8 දක්වා අඩුකර ගැනීමට උපකාරක විය.

1992 දී රාජ්‍ය මූල්‍ය කටයුතු වල ප්‍රතිඵල වියයෙන් සමස්ත අයවුය හිගය (දීමනාවලට පෙර) 1991 දී වාර්තා ගත හිගය වූ රුපියල් දෙලක් 43,348 ට වඩා (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.6) සැලකිය යුතු අඩුවීමක් පෙන්වුම් කරමින් රුපියල් දෙලක් 31,509 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.4) විය. රුපියල් දෙලක් 8,280 ක විදේශ දීමනා ප්‍රයෝගනයට ගැනීමක් සමඟ (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.01) අයවුය හිගය (දීමනාවලට පසු) 1991 දී රුපියල් දෙලක් 35,478 සිට (දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.5) 1992 දී රුපියල් දෙලක් 23,229 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.4) දක්වා පහත වැටුණේය. මේ අතර, අයවුය කටයුතු සඳහා ඇද්ධ විදේශ ණය උපයෝගනය රුපියල් දෙලක් 19,329 සිට (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.2) රුපියල් දෙලක් 7,984 ක් දක්වා (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9) අඩු වූවේ 1992 දී වැචසටහන් ණය ප්‍රමාණය අඩුවීම හේතුවෙනි. එසේ වූවද වර්තන ගිණුම් කටයුතුවල වර්තනය සමඟ පොදුගැලීකරණ කටයුතු වලින් ලද ඉහළ ඉපැශීම් තිසා ඇද්ධ ණය දීම හා ප්‍රාග්ධන වියදම් අඩුවීම හේතුවෙන් 1991 දී රුපියල් දෙලක් 16,148 (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.3) හා සයදන විට 1992 දී රුපියල් දෙලක් 15,246 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.6) දක්වා දේශීය ණය ප්‍රමාණය පාලනය කරගැනීමට රඟයට භැංකිවිය. තවද, බැංකු අංශයේ සම්පත් උපයෝගනය කිරීමෙන් වැළැකීම් සේවර ප්‍රතිපත්තිය තිසා විශේෂයෙන්ම දේශීය ණය ගැනීම් සම්පූර්ණයෙන්ම වාස් බැංකු නොවන අංශයෙන් ලබාගැනීමට භැංකිවිය. 1988 - 1992 කාල සීමාව තුළ රඟයේ අයවුය කටයුතුවල සාරාංශය 1.50 ස්වභාව්‍ය දක්වා ඇත.

ආදායම

1991 දී සියයට 12 ක වර්තනය හා සයදන විට 1992 දී රඟයේ ආදායම සියයට 13 ක වර්තනයක් වාර්තා කරමින් රුපියල් දෙලක් 86,118 ක් විය. රුපියල් දෙලක් 76,692 ක්වා බඳු ආදායම, මූල ආදායම් සියයට 89 ක් වූ අතර එය පෙර වර්තයට බොහෝපෙදීන් සමාන මට්ටමක පැවතුණි. වර්තය තුළදී තවදුරටත් විස්තාපනය වූ දේශීය හා සේවා මත පැනවූ දේශීය බඳු මූල බඳු ආදායම් සියයට 51 ක් ලබාදුන් අතර 1991 දී මෙම කොටස සියයට 47 ක් විය. 1992 දී ආර්ථික බද්ද පැනවීම හා නිෂ්පාදන බඳු යටත් ගැනීන නිෂ්පාදන හා නොවන ආවරණය පුළුල් කිරීම තිසා මෙම ආදායම් මූලාශ්‍රයේ වැදගත්කම වැඩිවිය. මේ අතර ආනයන බඳු මිනින් ලබා ගත ආදායම 1991 පැවති පරිදීම මූල ආදායම් සියයට 27 ක් ලබාදුනි. මැත් වර්තවලදී දක්නට ලැබුණු අඩුවීමේ ප්‍රවත්තනාව තහවුරු කරමින් අපනයන බඳු ආදායමේ කොටස 1992 දී මූල බඳු ආදායම් සියයට 1.1 දක්වා තවදුරටත් පහන වැටුණි. බඳු අනුප්‍රමාණයන් අඩුකර කිවියැන් ආදායම් බඳු වලට සිම් කොටස 1991 දී සියයට 14.3 සිට 1992 දී සියයට 15.1 දක්වා වැඩිවිය.

1.50 සංඛ්‍යා සටහන

රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ සම්පිණීතය


රුපියල් දෙකෙක්

සිරුතය	1988	1989	1990	1991	1992	1992	1993
					අනුමත කළ අදාශනම්වන්	කාවකා ලික	අනුමත කළ අදාශනම්වන්
මුළු ආදායම සහ දීමනා	48337	60386	74661	84049	93719	94398	110927
මුළු ආදායම	41749	53979	67964	76179	84999	86118	101977
බදු ආදායම	35946	47513	61206	68157	76591	76692	94377
බදු - නොවන ආදායම	5803	6466	6758	8022	8408	9425	7600
දීමනා	6588	6407	6697	7870	8720	8280	8950
වියදම් සහ ආපසු ගෙවීම් අඩුකළ							
පසු ගාය දීම	76532	82164	99814	119527	124010	117627	141916
වර්තන	46132	56884	71771	83756	84327	88726	97437
ප්‍රාග්ධන	22878	20750	19161	25968	34475	28540	37271
ආපසු ගෙවීම් අඩුකළ පසු ගායදීම්	7522	4530	882	9803	5208	361	7209
වර්තන ගිණුම් අනිරික්තය/හිගය(-)	-4383	-2905	-3807	-7577	672	-2608	4540
අයවැය හිගය (දීමනාවලට පෙර)	-34783	-28185	-31850	-43348	-39011	-31509	-39939
අයවැය හිගය (දීමනා වලට පසු)	-28195	-21778	-25153	35478	-30291	-23229	-30989
පියවිට	28193	21777	25,153	35,478	30290	23230	30989
විදේශීය ගාය ගැනීම්	7128	5926	11644	19329	20793	7984	19489
දේශීය ගාය ගැනීම්	21065	12373	16,986	16,148	9497	15246	11500
වෙළඳ පොල-නොවන	1685	1822	3538	1667	0	1857	0
වෙළඳ පොල	19380	10551	13,448	14,481	9497	13389	11500
බැංකු-නොවන	10,178	11,084	13,190	14,447	9497	15710	13000
බැංකු	9202	-533	258	34	0	-2321	-1500
වැළිවිම්(+)/අඩුවිම්(-) සින තුදල	0	3478	-3478	0	0	0	0

දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශකයක් වශයෙන්

මුළු ආදායම සහ දීමනා	21.8	24.0	23.2	22.6	21.2	22.3	22.4
මුළු ආදායම	18.8	21.4	21.1	20.4	19.2	20.3	20.6
බදු ආදායම	16.2	18.9	19.0	18.3	17.3	18.1	19.1
බදු නොවන ආදායම්	2.6	2.6	2.1	2.2.	1.9	2.2	1.5
දීමනා	3.0	2.5	2.1.	2.1	2.0	2.0	1.8
වියදම් සහ ආපසු ගෙවීම් අඩුකළ							
පසු ගාය දීම	34.5	32.6	31.0	32.1	28.0	27.8	28.7
වර්තන	20.8	22.6	22.3	22.5	19.0	21.0	19.7
ප්‍රාග්ධන	10.3	8.2	6.0	7.0	7.8	6.7	7.5
ආපසු ගෙවීම් අඩුකළ පසු ගායදීම්	3.4	1.8	2.8	2.6	1.2	0.1	1.5
වර්තන ගිණුම් අනිරික්තය/හිගය(-)	-2.0	-1.2	-1.2	-2.0	0.2	-0.6	0.9
අයවැය හිගය (දීමනාවලට පෙර)	-15.7	-11.2	-9.9	-11.6	-8.8	-7.4	-8.1
අයවැය හිගය (දීමනා වලට පසු)	-12.7	-8.6	-7.8	-9.5	-6.8	-5.5	-6.3
පියවිට	12.7	8.6	7.8	9.5	6.8	5.5	6.3
විදේශීය ගාය ගැනීම්	3.2	2.4	3.6	5.2	4.7	1.9	3.9
දේශීය ගාය ගැනීම්	9.5	4.9	5.2	4.3	2.1	3.6	2.3
වෙළඳ පොල නොවන	0.8	0.7	1.1	0.3	0.0	0.4	0.0
වෙළඳපොල	8.7	4.2	4.1	4.0	2.1	3.2	2.3
බැංකු-නොවන	4.6	4.4	4.1	4.0	2.1	3.7	2.6
බැංකු	4.2	-0.2	0.1	0.0	0.0	-0.5	-0.3
වැළිවිම්(+)/අඩුවිම්(-) සින තුදල	0.0	1.4	-1.1	0.0	0.0	0.0	0.0

රාජ්‍ය මූල්‍ය උපන්තින



ශ්‍රී ලංකා ජා බැංකුව.

පෙර විෂියට වඩා පියයට 17 කින් වැඩි වූ බදු තොවන ආදායම රුපියල් දෙලක්‍ර 9,425 ක් විය. 1991 පැවති පියයට 33 හා සහඳා විට 1992 දී බදු තොවන ආදායම්න් පියයට 38 ක් වූ පොලී ආදායම පියයට 35 කින් ඉහළ තැගැනී. එසේම 1992 දී රුපියල් දෙලක්‍ර 1,150 ක් වූ මහ බැංකු ලාභ මාරුකිරීම් රුපියල් දෙලක්‍ර 650 කින් ඉහළ ගොස් තිබුණි. මේ අතර කාර්මික තොවන විකුණුම් ආදායම්, පරිපාලන ගාස්තු හා පාලන ගාස්තු පියයට 53 ක වර්ධනයක් පෙන්වුම් කරමින් බදු තොවන ආදායම්න් පියයට 27 කට දායක විය.

බදු ආදායම

පෙර වර්තයේ පැවති පියයට 12 ක වර්ධනය හා සහඳා විට 1992 දී පියයට 21ක තියුණු වැඩිවිමක් වාර්තා කළ ප්‍රධාන වශයෙන් පිරිවැවුම් බදු, සුරුබදු සහ ආර්ථක බදු වලින් සමන්විතව දේශීය භාෂ්‍ය හා සේවා මත පැනවු බදු ආදායම රුපියල් දෙලක්‍ර 38,759 ක් විය. 1992 ජනවාරි මාසයේදී පියයට 1ක ආර්ථක බද්ද පැනවීම හා මැයි මාසයේදී මත අනුපාතය පියයට 3 දක්වා වැඩිකිරීම වර්තය තුළදී අතිරේක ආදායම් වැඩිකර ගැනීමට උපකාරක විය. නිෂ්පාදකයන්ගේ පිරිවැවුම්, ආනයන කරුවන්, බැංකු, රුක්ෂණ හා වෙනත් සේවා මත පැනවු ආර්ථක බද්ද මගින් රුපියල් දෙලක්‍ර 3,744 ක් හෝ 1992 දී දේශීය භාෂ්‍ය හා සේවා මත පැනවු බදුවලින් පියයට 10 කට ආසන්න ආදායමක් රුක්ෂණයක් ස්කෑම් හැකිවිය.

ආනයන මත පිරිවැවුම් බදු තියුණු ගොස ඉහළ යාම ශේෂවෙන් රුපියල් දෙලක්‍ර 24,379 ක් වූ පිරිවැවුම් බදු වලින් ලැබුණු ආදායම 1992 දී පියයට 14 ක වර්ධනයක් සහන්වුහන් කළේය. එසේ වුවද, නිෂ්පාදනයන් මත පිරිවැවුම් බදු වලින් රුක්ෂණය රුපියල් දෙලක්‍ර 8,233ක් වූ ආදායම, 1991 පැවති පියයට 28 ක තියුණු වර්ධනය හා සහඳා විට 1992 දී පෙන්වුම් කළේ පියයට 4 ක ආන්තික වර්ධනයක් පමණි. නිෂ්පාදන පිරිවැවුම් බදු වල දැයිත තුළයකාරීන්ට ය සඳහා ආකාර, බිම වහි හා දුම්කොල යන උප කිරීම වලින් රුක්ෂණයක් බදු විශාල වශයෙන් අඩුවීම ශේෂ වූ අතර මෙම බදු කිරීම වලින් වාර්තාගත වුයේ 1991 ට වඩා පියයට 2 ක වැඩිවිමක් පමණි. සමස්ත ආනයන පියයට 14 ක වර්ධන මට්ටමක තබාගනිමින් හා ඉහළ ආනයන බදු ආදායමක් රුක්ෂර ගනිමින් ආනයන මත පිරිවැවුම් බදු ආදායම 1991 ට වඩා පියයට 20 ක වර්ධනයක් පෙන්වීමින් රුපියල් දෙලක්‍ර 12,600 ක් විය. 1992 තොවැමිබර මාසයේදී සම්මත පිරිවැවුම් බදු අනුපාතය පියයට 15 සිට පියයට 20 දක්වා වැඩිකිරීම, විමුක්මට ලෙස්වන වර්තය තුළදී මෙම මූලාශ්‍යයෙන් දේ ආදායම වැඩියුණු කිරීමට දායක විය. මේ අතර 1992 මැයි මාසයේදී කාෂ්‍ය හතරකින් යුතු අනුපාත හඳුන්වාදීම මගින් වඩාත් තාරකික කරනු ලැබූ පිරිවැවුම් බදු වුවහය 1992 තොවැමිබරයේදී පියයට 15 අනුප්‍රමාණ තීරුව අවලංගු කිරීම මගින් කවිදුරටත් ලිභිල් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වඩාත් අත්‍යවශ්‍ය අධිකමයන් පියයට 5 සහ පියයට 10 අනුප්‍රමාණ තීරු යටතේ වර්ගීකරණය කළ අතර අත්‍යවශ්‍ය තොවන අධිකමයන්, එනම් මක්ඡල්, දුම්කොල, බිම වර්ග, පෙවර්ල සහ කළ පවත්නා පාරිභෝගික භාෂ්‍ය පියයට 20 අනුප්‍රමාණ තීරුව යටත් ගන්නා ලදී.

මේ අතර බැංකු මත පිරිවැවුම් බදු අනුපාතය පියයට 3 සිට පියයට 2 දක්වා අඩුකර තිබියදීන්, නිෂ්පාදන තොවන කටයුතු සඳහා වූ බදු ආදායම 1992 දී පියයට 19 ක තියුණු වැඩිවිමක් සලකුණු කරමින් රුපියල් දෙලක්‍ර 3,546 ක් විය. විදුලී සංදේශ සේවා මත පිරිවැවුම් බදු අනුපාතයන් පියයට 10 සිට පියයට 20 දක්වා වෙනත් කිරීමක් වර්ධනය සහ පියයට 10 අනුප්‍රමාණ තීරු යටතේ වර්ගීකරණය කළ අතර අත්‍යවශ්‍ය තොවන අධිකමයන්, එනම් මක්ඡල්, දුම්කොල, බිම වර්ග, පෙවර්ල සහ කළ පවත්නා පාරිභෝගික භාෂ්‍ය පියයට 20 අනුප්‍රමාණ තීරුව යටත් මිට ශේෂවිය.

සිගරට් සහ දුම්කොල බදුවල ලැබූම් පහළ මට්ටමක පැවතීම ශේෂවෙන් 1992 දී රුපියල් දෙලක්‍ර 10,583 ක් වූ නිෂ්පාදන ආදායම වර්ධනය තොවූ බිජුපන්‍ය කළේය. 1992 පෙබරවාරි මය ඩිගරට් මත පැනවු බදු ගන 0.10 කින් හා මික්කෝබර මාසයේදී කවිදුරටත් ගන 0.50 කින් වැඩිකර තිබියදීන් මෙම මූලාශ්‍යයෙන් ලැබූණු ආදායම පියයට 19 කින් පහත වැඩිනා අතර විකුණුම් ප්‍රමාණයේ අඩුවීමින් 1992 දී අඛණ්ඩවි පැවතුනු තියෙය තිසා සැකසු දුම්කොල නිෂ්පාදන තිබිවිමක් මෙම අඩුවීමට බලපෑ සාධකයන්ය. මේ අතර

1992 පෙබරවාරි මාසයේදී මත්පැන් බෝතලයක් රුපියල් 5 කින් හා 1992 ජූලි මාසයේදී තවදුරටත් බෝතලයක් රුපියල් 7 කින් සුරාඛදු අනුපාත ප්‍රතිශේෂිත නිරුපතනය කරමින් රුපියල් දැකළක් 3803 ක්වා සුරාඛදු ආදායම පෙර වර්ෂයට වඩා සියයට 22 ක වැඩිවිමක් වාරකා කළේය. එපමනක් නොව 1992 පෙබරවාරි සිට නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පහත යටතේ සිහිල් තීම, සිමෙන්ති, වයර සහ විශ්වාසී, විදුලී උපකරණ ආදි නිෂ්පාදන ඇතුළත් කොට බදු ආවරණය පුථිල් කිරීමක් සමග, 1992 දී මෙම මූලාශ්‍යයන් ලැබුණු ආදායම දෙගුණයකටත් වඩා වැඩිවි රුපියල් දැකළක් 1,225 ක් විය.

පෙර විෂියේදී මෙන් ජාත්‍යන්තර වෙළෙඳාම මත පදනම් වූ ආනයන හා අපනයන බදු ආදායම, 1992 දී රෝකරගත් සම්පූර්ණ බදු ආදායමින් 1/3 කට ආසන්න ප්‍රමාණයක් ලබාදෙන ලදී. තීරු හතරේ තීරුබදු විශ්වාසී සම්පූර්ණ වර්ෂය තුළ බලපැමක් සමග 1992 දී රෝකරගත් රුපියල් දැකළක් 20,721 ක් වූ ආනයන බදු 1991 ට වඩා සියයට 11ක වැඩිවිමක් වාරකා කළේය. එසේම තීරු හතරේ තීරුබදු ලේඛනය සංශෝධනය කිරීම හා තීරු සහ වෙනත් නිෂ්පාදන රාජියකට තීරු බදු ප්‍රතිදානයන් ප්‍රදනය කර නිවියදීන් ආනයන බදුවල සාමාන්‍ය බදු ආපාතකයන් පහත වැටුණේ, 1991දී සියයට 14.7 ක සිට 1992 දී සියයට 14.3 ක් දක්වා ඉතා සුළු වශයෙනි.

අපනයන බදු තවදුරටත් පහත වැටීම, අඩු නිමැවුම සහ මිලෙහි පැවති අයහපත් ප්‍රවිතතාවයන් හේතුවෙන්, රුපියල් දැකළක් 817 ක්වා මුළු අපනයන බදු ආදායම පෙර වර්ෂයේ පැවති සියයට 55 ක පහත වැටීම හා සයදන කළ විමසුමට ලක්වන වර්ෂය තුළදී තවදුරටත් සියයට 28 ක පහළ වැටීමක් පෙන්වුම් කළේය. 1992 දී මිලෙහි පැවති අයහපත් ප්‍රවිතතාවන්, අඩු අපනයන පරිමාව සහ අඩුකළ බදු අනුපාතයන් වල ඒකාබද්ධ බලපැම නිරුපතනය කරමින් නේ මත විශේෂිත බදු හා විනිනාකම අනුව බදු මගින් ලැබූ රුපියල් දැකළක් 358 ආදායම සියයට 27 ක පහත වැටීමක් සලකුණු කළේය. එසේම අපනයන පරිමාව අඩුවීම, බදු අනුපාතය අඩුකිරීම සහ බදු තීදහස් මිල සීමාව වැඩිකිරීම නිසා රුපියල් දැකළක් 317 ක්වා රෙරු මත අපනයන බදු ආදායම, පෙර වර්ෂයේ රෝකර ගන් ආදායම වූ රුපියල් දැකළක් 476 ට වඩා පහත මට්ටමක පැවතුණි. මේ අතර පොල්කේල් සඳහා බදු තීදහස් සීමාව වැඩිකිරීම, කොජපරා සහ කපාසු පොල් මත බදු අනුපාතයන් අඩුකිරීම තීසා පොල් මත අපනයන බදු 1991 ට වඩා සියයට 8 ක ආන්තික පසුබැංමක් වාරකා කරමින් රුපියල් දැකළක් 117 ක් විය. මේ අනුව 1992 දී අපනයන බදුවල සමස්ත ආදායම 1991 ට වඩා ආසන්න වශයෙන් සියයට 30 ක පහත වැටීමක් වාරකා කළේය. මේ අතර අපනයන කරුවන් තවදුරටත් තාගා සිටුවීමේ අරමුණ සුපුරා ගැනීමේ පියවරක් වශයෙන් නිෂ්පාදන ආන්තිකයන් වැඩිකිරීම පිනිය රෝය විසින් 1992 දෙසැම්බරයේ දී නේ සඳහා වූ විනිනාකම අනුව විකුණුම් බද්ද ඇතුළත් අපනයන බදු ඉවත් කරන ලදී.

ਆදායම් බදුකරණයෙහි අඛණ්ඩ ප්‍රතිශේෂිත වලට අනුව ආන්තික බදු අනුපාතයන්හි අඩුකිරීම, ආදායම් සීමාව වැඩිකිරීම, සේවා තීපුක්ති ආදායම මත බදු බැර ඉහළ යැම සහ පුදුසුකම් ලබන ගෙවීම් ඉවත් කිරීම නිසා 1992 දී රුපියල් දැකළක් 11,561ක්වා ආදායම් බදු වලින් ලද ආදායම සියයට 19 ක වැනියක් වාරකා කරමින් දළ දේශීය නිෂ්පාදිතයේ නාමික වර්ධනයට සමානුපාතිකව පැවතුණි. උපිම ආන්තික බදු අනුපාතය සියයට 35 දක්වා අඩුකිරීම, බදු තීදහස් ආදායම් සීමාව රුපියල් 42,000 දක්වා වැඩිකිරීම, සහ සේවා තීපුක්ති ආදායම මත බදු බැර වශයෙන් රුපියල් 1,800 ක ඉහළ ප්‍රතිපාදනයක් කර නිවියදීන් 1992 දී රෝකර ගන්නා ලද රුපියල් දැකළක් 4,454ක්වා පොදුගැලීක ආදායම් බදු සියයට 26 ක වර්ධනයක් පෙන්වුම් කරයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සේවා තීපුක්ති නොවන ආදායමින් රෝකර ගන්නා ලද බදු ආදායම වැඩිවිමයි. එසේ වැටුවන්, පොල් ආදායම් මත රඳවාගැනීමේ බදු අනුපාතය 1991 දී සියයට 20 සිට 1992 දී සියයට 15 දක්වා අඩුකොට තිබියදීන්, බැංකු ආයතනවල ඉතුරුම් සහ සේවාවර තුන්පත් වැඩිවිම හේතුවෙන් රඳවාගැනීමේ බදු විශාල ලෙස රෝකර ගැනීමට හැකිවිය. එපමණක් නොව, 1992 අප්‍රේල් මාසයේදී බදු අනුපාතය සියයට 40 දක්වා ප්‍රතිගතක අංක 5 කින් අඩුව නිවියදීන් සාමූහික ආදායම් බදුවලින් ලද ආදායම රුපියල් දැකළක් 7,107 දක්වා තවදුරටත් ඉහළ තැගුණික. දේශීය ආදායම් පනතේ අංක 20(අ) වශයෙන් යටතේ සමාගම් විශාල සංඛ්‍යාවක බදු විරාම තැවැනීමේ විමසුමට ලක්වන කාලය තුළදී සාමූහික ලාභ ඉහළ යුත්ත මිට හේතු විය.

1.51 සංඛ්‍යා සටහන
රුපයේ ආදායම් සංස්කීර්ණයෙහි සම්පූර්ණතාව

දැක්ලක්ෂ

යිරිපාය	1988	1989	1990	1991	1992	1992	1992	1993
					අනුමත කළ අදාශකමේන්තු	කාවකා ලික	අනුමත කළ අදාශකමේන්තු	
බදු ආදායම්	35946	47513	61206	68157	76591	76692	94377	
ආදායම් බදු	4647	5148	7337	9722	9500	11561	12430	
පොදුකළීක	1484	2207	2957	3539	3650	4454	4250	
සාමුහික	3183	2941	4380	6183	5850	7107	8180	
දේපල මත බදු	1777	2698	3140	3541	2975	2845	3420	
මහ බැංකුව සඟු යාන්ත්‍රියාර විළුපත් සඳහා බදු	0	2345	2618	3033	2430	1991	1440	
දේපල යාන්ත්‍රි හා සේවා මත බදු	17021	20828	28770	32107	39191	38759	52257	
පොදු විකුණුම් සහ පිරවැටුම් බදු	12321	14658	20291	21430	25270	24379	31865	
නිෂපාදන	3610	4496	6798	7945	9840	8233	11275	
නිෂපාදන තොවන	3386	3004	3726	2974	2930	3546	3470	
ආනයන	5325	7158	9767	10511	12500	12600	17120	
සුරුබදු	4420	5812	8170	10597	12000	10583	14730	
මතපැන්	1754	1955	2657	3126	3450	3803	4650	
දුම්කොල	2665	3855	5461	6884	7900	5555	8410	
වෙනත්	1	2	52	587	650	1225	1670	
ආරක්ෂක බද්ද	-	-	-	-	1900	3744	5622	
බලපත්‍ර ගාස්තු	280	358	309	80	21	53	40	
ජාත්‍යන්තර එළෙඳාම මත බදු	12501	16495	19341	19754	22495	21538	24830	
ආතයන	10671	14923	16792	18617	20800	20721	23800	
අපනයන	1830	1572	2549	1137	1695	817	1030	
සේ	872	628	1601	492	880	358	598	
෉න් විටිනාකම අනුව	264	355	1311	298	700	224	516	
රෝර	842	766	747	476	700	317	365	
පොල්	67	126	151	125	65	117	40	
අනෙකුත් අපනයන	49	52	50	44	50	25	29	
බදු තොවන ආදායම්	5803	6466	6758	8022	8408	9425	7600	
දේපොල ආදායම	4080	4387	4192	5964	5677	6163	4750	
දුන්: මහ බැංකුවේ ලාභ	1650	2000	500	500	650	1150	1000	
පොල් ආදායම්	1451	1198	1143	2617	2557	3545	3465	
වෙළඳ ව්‍යවසායක්ෂ ආනිරික්කය	850	1041	2235	2612	2200	1179	0	
සේවා හා ගාස්තු	412	627	835	917	895	974	1140	
අනෙකුත් බදු තොවන ආදායම්	1311	1452	1731	1141	1837	2,228	1710	
මුළු ආදායම	41749	53979	67964	76179	84999	86118	101977	

(සම්බන්ධයි)

1.51 සංඛ්‍යා සටහන

රාජ්‍ය ආදයම් සංයුතියෙහි සම්පිණීතය
(දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස)

සිරුත්‍ය	1988	1989	1990	1991	1992 අනුමත කළ අදාශනමේනු	1992 කාවකා ලික	1993 අනුමත කළ අදාශනමේනු
බදු ආදයම්	16.2	18.9	19.0	18.3	17.3	18.1	19.1
ආදයම් බදු	2.1	2.0	2.3	2.6	2.1	2.7	2.5
පොදුකලික	0.7	0.9	0.9	0.9	0.8	1.1	0.9
සාමූහික	1.4	1.2	1.4	1.7	1.3	1.7	1.7
දේපාල මක බදු	0.8	1.1	1.0	1.0	0.7	0.7	0.7
මහ බැංකුව සඳහා හාන්සීගාර බිංදුන් සඳහා බදු	0.0	0.9	0.8	0.8	0.5	0.5	0.3
දේශීය හාන්සි හා සේවා මක බදු පොදු විකුණුම් සහ පිරවුම් බදු	7.7	8.3	8.9	8.6	8.8	9.2	10.6
නිෂ්පාදන	5.6	5.8	6.3	5.8	5.7	5.8	6.4
නිෂ්පාදන නොවන	1.5	1.2	1.2	0.8	0.7	0.8	0.7
ආනයන	2.4	2.8	3.0	2.8	2.8	3.0	3.5
සුරුබදු	2.0	2.3	2.5	2.8	2.7	2.5	3.0
මතපැන්	0.8	0.8	0.8	0.8	0.8	0.9	0.9
දුමිකොල	1.2	1.5	1.7	1.8	1.8	1.3	1.7
වෙනස්	-	-	-	0.2	0.1	0.3	0.3
ආරක්ෂක බද්ද	-	-	-	-	0.4	0.9	1.1
බලපත්‍ර ගාස්තු	0.1	0.1	0.1	0.0	0.0	0.0	0.0
ජාත්‍යන්තර විළදම මක බදු	5.6	6.5	6.0	5.3	5.1	5.1	5.0
ආනයන	4.8	5.9	5.2	5.0	4.7	4.9	4.8
අපනයන	0.8	0.6	0.8	0.3	0.4	0.2	0.2
ගේ	0.4	0.2	0.5	0.1	0.2	0.1	0.1
ඉන් විවිධ අනුව	0.1	0.1	0.4	0.1	0.2	0.1	0.1
රබර	0.4	0.3	0.2	0.1	0.2	0.1	0.1
පොල්	0.0	0.1	0.0	0.0	0.0	0.0	0.0
බදු නොවන ආදයම්	2.6	2.6	2.1	2.2	1.9	2.2	1.5
දේපාල ආදයම්	1.8	1.7	1.3	1.6	1.3	1.5	1.0
ඉන්: මහ බැංකුවේ ලාභ	0.7	0.8	0.2	0.1	0.1	0.3	0.2
පොල් ආදයම්	0.7	0.5	0.4	0.7	0.6	0.8	0.7
වෙළඳ ව්‍යවසායන්ගේ අනිරික්තය	0.4	0.4	0.7	0.7	0.5	0.3	0.0
සේවා හා ගාස්තු	0.2	0.2	0.3	0.2	0.2	0.2	0.2
අනෙකුත් බදු නොවන ආදයම්	0.6	0.6	0.5	0.3	0.4	0.5	0.3
මුළු ආදයම්	18.8	21.4	21.1	20.4	19.2	20.3	20.6

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

මේ අතර 1992 දී ගුණවර උපිසි සඳහා වූ මුදලර ගාස්තුව සියයට 2.5 සිට සියයට 2 දක්වා අඩුකිරීම සහ විමසුමට ලක්වන වර්ෂය තුළදී ධෙන බැඳු අභෝසි කිරීම තුළින් මුදලර ගාස්තු හා වත්කම් පැවරුම් ආදායම 1991 දී රුපියල් දගුලක් 3,541 සිට 1992 දී රුපියල් දගුලක් 2,845 දක්වා අඩුවිය. රජයේ ආදායම් පිළිබඳ සංඛ්‍යාත්මක සාරාංශයක් 1.51 සංඛ්‍යා සටහනේ දක්වා ඇත.

විදේශ පුද්‍යයන්

1992 දී අයවුය කටයුතු සඳහා උපයෝගනය කළ රුපියල් දගුලක් 8,280 ක්වූ විදේශ පුද්‍යයන් සියයට 5 ක ආන්තික වර්ධනයක් වාරකා කළේය. එහි ප්‍රතිඵලයක් වගයෙන් මුළු විදේශ පුද්‍යයන් 6 ලද දේශීය නිෂ්පාදනයට අනුපාතිකව 1991 දී සියයට 2.1 සිට 1992 දී සියයට 2.0 දක්වා පහත වැටුණි. ව්‍යාපෘති දීමතා වගයෙන් ලද විදේශ පුද්‍යයන් උපයෝගනය පසුගිය වර්ෂය තුළදී වාරකා වූ ප්‍රමාණයට වඩා සියයට 16 කින් වැඩි වී රුපියල් දගුලක් 6,002 ක් විය. මේ අතර හාණ්ඩි හා ආහාර ආධාර පුද්‍යයන් පෙර වර්ෂයේ පැවති දෙගුණයක වැඩිවිමට ප්‍රතිචිරුදු ලෙස 1992 දී සියයට 15 ක පහළ බැසිමක් වාරකා කරමින් රුපියල් දගුලක් 2,278 ක් විය. ජාතානය සහ ඇමරිකා රැක්ස්ත් ජනපදය සම්පූර්ණ පුද්‍යයන්ගෙන් සියයට 70 ක් අතර ආයන්ත ප්‍රමාණයක් සපයාමින්, ශ්‍රී ලංකාවට පුද්‍යයන් ලබාදීමේ තවදුරටත් ප්‍රධාන ආධාර සපයන්නන් බවට පත්විය. ජාතානය සහ ඇමරිකා රැක්ස්ත් ජනපදය විසින් 1992 දී සපයන ලද පුද්‍යයන් පිළිවෙළින් රුපියල් දගුලක් 2,817 ක් සහ රුපියල් දගුලක් 1,336 ක් විය.

වියදම

1992 මුළු වියදම 1991 ට වඩා සියයට 2 ක ආන්තික පහත බැසිමක් වාරකා කරමින් රුපියල් දගුලක් 117,627 ක් විය. රුපියල් දගුලක් 88,726 ක් වූ වර්තන වියදම මුළු වියදමෙන් විලින් සියයට 75 ක් වූ අතර සියයට 25ක් වූ ගෙෂය, ප්‍රාග්ධන වියදම් හා ඉදි භාණ්ඩීම් විලින් සමන්විත විය. හාණ්ඩි හා සේවා මිලදී ගැනීම්, වර්තන වියදම් විලින් සියයට 44 කින් පුක්ක වූ අතර පොලී ගෙවීම් සියයට 28 ක් විය. මේ අතර රජයේ ආයෝගන පෙර වර්ෂයේ පැවති රුපියල් දගුලක් 32,590 හා සසඳන විට 1992 දී රුපියල් දගුලක් 32,816 ක් විය. ප්‍රධාන ආයෝගන කාර්යයන් මාරුත, ජල සම්පාදනය සහ ජලාපවාහනය, වාරිමාරුත, ඉඩම් සාවර්ධනය, අධ්‍යාපනය සහ සේවා යන අංශ වෙත යොමු විය.

වර්තන වියදම

1991 වර්ෂයට වඩා සියයට 6 ක මධ්‍යස්ථා වර්තනයක් වාරකා කරමින් රුපියල් දගුලක් 88,726 ක්වූ වර්තන වියදම, පෙර වර්ෂයේ පැවති සියයට 70 හා සයදන විට මුළු පිරිවුයෙන් සියයට 75 ක් විය. වැටුප් හා වෙතන සහ වෙනත් හාණ්ඩි හා සේවා ස්වරුපයෙන් කරන ලද හාණ්ඩි හා සේවා මිලදී ගැනීම් වියදම් වියදම් විලින් වැඩි ප්‍රමාණයකට දායක විලින් රුපියල් දගුලක් 39,007 ක් විය. 1991 වර්ෂයට වඩා සියයට 15 ක කිහුණු වර්ධනයක් වාරකා කරමින් රුපියල් දගුලක් 25,283 ක්වූ 1992 පොලී ගෙවීම් 1991 වර්තන වියදම් සියයට 26 සිට 1992 දී සියයට 28 දක්වා වැඩි විය. මේ අතර කුටුම්භ සහ තෝරාගත් රජයේ සංස්ථා හා වෙනත් ආයතන වෙත 1992 දී කරන ලද රුපියල් දගුලක් 24,436 ක්වූ වර්තන පැවරුම් සියයට 5 ක අඩුවිමක් පිළිකිඩු කළේය. ඒ අනුව 1991 දී වර්තන වියදම් විලින් සියයට 31 ක් වූ එම වියදම 1992 දී සියයට 28 දක්වා පහත වැටිනු.

පෙර වර්ෂයේ රුපියල් දගුලක් 17,985 ක්වූ වියදමට වඩා සියයට 13 ක වැඩිවිමක් සටහන් කළ වැටුප් හා වෙතන සඳහා වූ වියදම රුපියල් දගුලක් 20,246 ක් විය. වැටුප් හා වෙතන මුළු වර්තන වියදම්වල ප්‍රතික්‍රියාත්මක වගයෙන් 1991 සියයට 21 සිට 1992 සියයට 23 දක්වා ආන්තික වැඩිවිමක් පෙන්වුම් කළේය. 1991 දී රුපියල් දගුලක් 6,376 සිට 1992 දී රුපියල් දගුලක් 7,620 දක්වා සියයට 20 ක වැඩිවිමක් වාරකා කළ ආරක්ෂක අංශවල සේවකයින්ගේ පඩි නඩි ගෙවීම සඳහා දරන ලද ඉහළ වියදම මෙයට බලපෑ ප්‍රධාන සාධකය

විය. මේ අතර වර්තන වියදම පාලනය කිරීම සඳහා ගත් දැක් හිටියා මාරගයන් හා දැක් මූලු කළමණාකරනය පිළිබඳ කරමින්, විදුලිය, සන්නිවේදනය හා සැපසුම් හා අවශ්‍යකාවන් ඇතුළත්ව විවිධ හාංචි හා සේවා සපයා ගැනීම සඳහා 1992 දී රජය විසින් රුපියල් දෙශලක්ෂණ 18,762 ක් වියදම් කරන ලදී. මෙම වියදම් සඳහා 1991 දී දරන ලද මූල පිරිවැය රුපියල් දෙශලක්ෂණ 17,847 ක් විය. එසේ වූවද හාංචි හා සේවා සපයා සඳහා වියදම දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 1991 දී වූ සියයට 4.7 හා සපයන විට 1992 දී සියයට 4.3 ක් විය.

පොලී ගෙවීම් සඳහා වූ රුපියල් දෙශලක්ෂණ 25,283 ක වියදම 1991 වර්තියට වඩා සියයට 15 කින් ඉහළ ගියේය. දේශීය ණය සඳහා පොලී ගෙවීම් 1991 දී රුපියල් දෙශලක්ෂණ 17,960 සිට 1992 දී රුපියල් දෙශලක්ෂණ 20,597 දක්වා වූවිය. වර්තන තුළ පොලී අනුපාතයන් සියයට 15-17 අතර පරාගයන් තුළ වෙනස් වීම සහ තොපියවූ වගකීම් සියයට 16 කින් ඉහළ යුතුමත් සමග මැදි හා දිගුකාලීන දේශීය ණය පොලීය 1992 දී සියයට 21 ක වූවිමත් වාර්තා කරමින් රුපියල් දෙශලක්ෂණ 9,242 ක් විය. මේ අතර තොපිය වූ හාංචිගාර බිල්පත් පරිමාව වූවිමත් සාමාන්‍ය වගයෙන් 1991 වර්තයේදී සියයට 16.33 - 17.43 පරාගයන් අතර පැවති එලදාව 1992 දී සියයට 17.67 - 18.99 පරාගයන් දක්වා ඉහළ මට්ටමකට නාගීමත් නිසා හාංචිගාර බිල්පත් මත පොලී ගෙවීම් සියයට 9 ක වධිනයක් පිළිබඳ කරමින් රුපියල් දෙශලක්ෂණ 11,355 ක් විය. තවද විදේශීය පොලී ගෙවීම් මත වියදම 1991 දී පැවති සියයට 12 ක වූවිමත් හා සපයන විට සියයට 14 කින් වූවි වි රුපියල් දෙශලක්ෂණ 4,686 ක් විය. ශ්‍රී ලංකාව විසින් ලබා ගත්තා ලද නිය වල පවතින අනුග්‍රහක ස්ථාවාවය තවදුරටත් පිළිබඳ කරමින් 1992 දී විදේශීය ණය මත පොලී අනුපාතිකය සියයට 2.2 ක් විය.

විමසුමට ලක්වන වර්තන තුළදී රුපියල් දෙශලක්ෂණ 24,436 ක්වූ සියයට 5 ක පහත වූවිමත් පෙන්තුම් කළේය. එම වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වගයෙන් 1991 දී සියයට 7 සිට 1992 දී සියයට 5.6 දක්වා අවුවිය. මෙය ප්‍රධාන වගයෙන් විශ්‍රාම වූවිප්‍ර රුපියල් දෙශලක්ෂණ 791 කින් සහ විවිධ සුහසාධන වූවිසටහන් වල වියදම රුපියල් දෙශලක්ෂණ 843 කින් අඩවිමත් ප්‍රතිඵලයකි. රාජ්‍ය ව්‍යාපාර වාණිජකරණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ප්‍රබඳ ලෙස හිටියන්මක කිරීමත් සමගම දුම්රිය සහ තැපැල් සේවාව ඇතුළත්ව රාජ්‍ය ආයතන විවාහ විවාහ ප්‍රතිඵලයක් විවාහ ප්‍රතිඵලයක් 1991 දී රුපියල් දෙශලක්ෂණ 2,009 සිට 1992 දී රුපියල් දෙශලක්ෂණ 1,670 දක්වා අවුවිය. 1990 දී රජයේ සේවකයන් විශ්‍රාම යැවැමී වූවිසටහන හිටියන්මක විම නිසා දෙශීයන් වූ විශ්‍රාම දීමනාවන් 1992 දී රුපියල් දෙශලක්ෂණ 8,041 ක් වූ තරමක අස්ථි මට්ටමකින් පවත්වාගත ගැනීම් අතර විශ්‍රාමිකයන් සංඛ්‍යාව 2,91,000 ක් විය. මේ අතර ආහාර හා ඇම්ලේල් මුද්දර, පාසල් දිවා ආහාර, සහ ජනසටිය වූවිසටහනින් සමන්විත වූ වියෙන් සුහසාධන වූවිසටහන් සඳහා කරන ලද වියදම සියයට 6ක වර්ධනයක් සලකුණු කරමින් රුපියල් දෙශලක්ෂණ 8,306 ක් වූ අතර ජනසටිය හා පාසල් දිවා ආහාර වූවිසටහන් සඳහා වියදම වූවිමත්ම මෙම වූවිමත්ම හෝතුවිය. තවද පාසල් ලුම්භව තොම්ලේ තීල ඇඟිල් ලබාදීම සඳහා රුපියල් දෙශලක්ෂණ 600 ක් වියදම් කිරීම කවිදුරටත් අයවුයෙහි සමස්ක සුහසාධන වියදම් වූවිමත්ම හෝතුවිය. 1992 දී වියදම් කිරීම කවිදුරටත් අයවුයෙහි ලබාදීම සඳහා රුපියල් දෙශලක්ෂණ 600 ක් මෙම වියෙන් සුහසාධන වූවිසටහන සඳහා කළ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ක් විය. සරණාගත වියදම් සඳහා වූ රුපියල් දෙශලක්ෂණ 1800 ක්ද ඇතුළත්ව වෙනත් කටයුතු පැවතුම් සඳහා වියදම රුපියල් දෙශලක්ෂණ 3,345 ක් විය.

කාර්යයන් අනුව විර්තිකරණය කිරීමේදී ස්ථාන සේවාවන් සඳහා ප්‍රතිපාදන ඇතුළත් වර්තන වියදම එනම් අධ්‍යාපනය සෞඛ්‍යය හා සුහසාධන වූවි සටහන් වියදම් 1991 දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.4 සිට 1992 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.6 දක්වා පහත වූවිමත් රුපියල් දෙශලක්ෂණ 29,003 ක් විය. පෙර වර්තන විය සියයට 12 කින් වූවි වූ අධ්‍යාපන වියදම රුපියල් දෙශලක්ෂණ 7,657 ක් වූ අතර සෞඛ්‍ය අංශය සඳහා යොමු කරන ලද වියදම 1991 දී රුපියල් දෙශලක්ෂණ 4,110 සිට 1992 දී රුපියල් දෙශලක්ෂණ 4,571 දක්වා වූවිය. කෙසේ වූවද රුපියල් දෙශලක්ෂණ 16,620 ක් වූ සම්පූර්ණ ගුහසාධන වියදම 1991 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 සිට 1992 දී සියයට 4 දක්වා පහත වූවිණි. මේ අතර

1.52 සංඛ්‍යා සටහන
ආර්ථික වර්ගීකරණයට අනුව වියදම සහ ගණයැමි

රුපියල් දෙලක්ස

සිරුත්‍ය	1988	1989	1990	1991	1992	1992	1993
					අනුමත කළ ඇයුත්තෙනු	භාව්‍ය ලිංග	අනුමත කළ ඇයුත්තෙනු
වර්තන වියදම	46.132	56.884	71.770	83.756	84.327	88.726	97.437
භාණ්ඩ හා සේවා සඳහා වියදම	20,654	25,508	30,167	35,848	36,533	39,135	42,891
වැමුජ හා වෙශන	10,016	14,446	15,748	17,985	19,437	20,839	23,185
වෙනත් හාණ්ඩ හා සේවා	10,638	11,062	14,419	17,863	17,096	18,296	19,706
පොලී ගෙවීම්	12,590	14,352	20,668	22,073	26,139	25,283	30,921
විදේශීය	2,896	3,337	3,678	4,113	4,261	4,686	4,602
දෙශීය	9,694	11,015	16,990	17,960	21,878	20,597	26,319
වර්තන පැවරුම් සහ සහනාධාර	12,888	17,024	20,935	25,835	22,893	24,308	25,640
රාජ්‍ය සංඡ්‍යාධාර	1,569	2,283	2,639	1,743	1,083	1,722	1,472
රාජ්‍ය ආයතනයන්ට	1,377	1,696	1,811	1,405	1,723	1,479	1,912
වෙනත් රාජ්‍ය ආයතනයන්ට	918	902	1,237	1,050	1,099	1,103	1,123
කුමුඩීම සහ අනෙකුත් අංශයන්ට	9,024	12,143	15,249	21,637	18,988	20,004	21,133
ආහාර මුද්දර, ආහාර සහනාධාර	1,895	3,932	5,122	4,023	4,175	4,536	4,275
ජනසාරීය	0	705	2,912	3,407	4,500	3,572	5,150
විශාල වැමුජ	4,128	4,735	4,490	8,832	6,878	8,041	9,148
පොලොර සහනාධාර	600	796	0	0	0	0	0
වෙනත්	2,401	1,975	2,725	5,375	3,435	3,854	2,560
උාණ වියදම් සඳහා ප්‍රතිපාදන	0	0	0	0	-1,238	0	-2,015
ප්‍රාග්ධන වියදම	22.878	20.750	19.16	25.968	34.475	28.540	37.271
මුළු වත්කම් අන්පත් කර ගැනීම්	12,004	13,069	11,657	13,987	18,483	16,359	21,075
ප්‍රාග්ධන පැවරුම්	10,874	7,681	7,504	11,981	17,319	12,181	16,196
රාජ්‍ය සංඡ්‍යාධාර	3,503	1,499	1,249	3,741	7,345	4,480	7,183
රාජ්‍ය ආයතනයන්ට	6,962	5,354	5,303	6,990	8,123	6,950	8,261
වෙනත් රාජ්‍ය ආයතනයන්ට	345	799	843	950	665	708	708
වෙනත්	65	29	109	300	1,186	43	43
උාණ වියදම් සඳහා ප්‍රතිපාදන	0	0	0	0	-1,327	0	0
ගුද්ධ ගණ දීම්	7.522	4.530	8.882	9.803	5.208	361	7.209
ඉන්: අන්තිකාරම් හිඳුම් සටහන	2,732	-993	1,699	1,819	250	-150	500
ප්‍රති වුහුගත කිරීමේ ගුද්ධ	-	-	-	2,494	0	-2,365	100
මුළු වියදම සහ ගුද්ධ ගණයැමි	76.532	82.164	99.814	119.527	124.010	117.627	141.916

(සම්බන්ධයි)

1.52 සංඛ්‍යා සටහන
ආර්ථික වර්ගීකරණයට අනුව වියදම සහ ගණදීම්
(ද. දේ. නි. යෝ ප්‍රතිගෙනයක් ලෙස)

සිරිය	1988	1989	1990	1991	1992	1992	1993
					අනුමත කළ ඇයෙකුම්නෑතු	කාලකා උපෙක්ෂණ	අනුමත කළ ඇයෙකුම්නෑතු
වර්තන වියදම	20.78	22.6	22.3	22.5	19.0	21.0	19.7
භාණ්ඩ හා සේවා සඳහා වියදම වැටුප් හා ටේකන වෙනත් හාණ්ඩ හා සේවා	9.30 4.51 4.79	10.1 5.7 4.4	9.4 4.9 4.5	9.6 4.8 4.8	8.2 4.4 3.9	9.2 4.9 4.3	8.7 4.7 4.0
පොලී ගෙවීම්	5.67	5.7	6.4	5.9	5.9	6.0	6.2
විලේකිය දේශීය	1.30 4.37	1.3 4.4	1.1 5.3	1.1 4.8	1.0	1.1	0.9
වර්තන පැවරුම් සහ සහනාධාර රාජ්‍ය සංස්ථාවන්ට රාජ්‍ය ආයතනයන්ට වෙනත් රාජ්‍ය ආයතනයන්ට කුටුම්භ සහ අභෙඩන් අංශයන්ට	5.81 0.71 0.62 0.41 4.07	6.8 0.9 0.67 0.4 4.8	6.5 0.8 0.56 0.3 4.7	6.9 0.5 0.38 0.3 5.8	5.2 0.2 0.39 0.2 4.3	5.7 0.4 0.35 0.3 4.7	5.2 0.3 0.39 0.2 4.3
ආහාර මූදුරු, ආහාර සහනාධාර ඡනායිවය විශාම වැටුප් පොනොර සහනාධාර වෙනත් දාණ වියදම් සඳහා ප්‍රතිපාදන	0.85 0.00 1.86 0.30 1.08 0.00	1.6 0.3 1.9 0.3 0.8 0.0	1.6 0.9 1.4 0.0 0.8 0.0	1.1 0.9 2.4 0.0 1.4 0.0	0.9 1.0 1.6 0.0 0.8 -0.3	1.1 0.8 1.9 0.0 0.9 0.0	0.9 1.0 1.8 0.0 0.5 -0.4
ප්‍රාග්ධන වියදම්	10.31	8.2	6.0	7.0	7.8	6.7	7.5
මුරන වත්කම් අන්තර් කර ගැනීම්	5.41	5.2	3.6	3.8	4.2	3.9	4.3
ප්‍රාග්ධන පැවරුම්	4.90	3.0	2.3	3.2	3.9	2.9	3.3
රාජ්‍ය සංස්ථාවන්ට රාජ්‍ය ආයතනයන්ට වෙනත් රාජ්‍ය ආයතනයන්ට වෙනත්	1.58 3.14 0.16 0.03	0.6 2.13 0.3 0.0	0.4 1.65 0.3 0.0	1.0 1.88 0.3 0.1	1.7 1.83 0.2 0.3	1.1 1.64 0.2 0.0	1.5 1.67 0.1 0.0
දාණ වියදම් සඳහා ප්‍රතිපාදන	0.00	0.0	0.0	0.0	-0.3	0.0	0.0
ගුද්ධ ගණ දීම්	3.39	1.8	2.8	2.6	1.2	0.1	1.5
මුළු වියදම සහ ගුද්ධ ගණ දීම්	34.48	32.6	31.0	2.1	28.0	27.8	28.7

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව


1.53 සංඛ්‍යා සටහන
කාර්යයන් අනුව වියදමෙහි වර්ගීකරණය

රුපියල් දෙලක්ෂ

සිරුත්‍ය	1988	1989	1990	1991	1992		1993
					අනුමත කළ ඇයෙකුමේන්තු	තාවකා උප්‍යන්ත්‍රණ පිළිබඳ ඇයෙකුමේන්තු	
වර්තන වියදම							
සාමාන්‍ය පොදු යෝජා	13,424	14,090	17,943	19,811	21,251	23,213	24,359
පිරිල් පරිපාලනය	6,145	6,781	6,622	5,612	7,399	6,618	7,942
ආරක්ෂක කටයුතු	4,732	4,073	6,736	10,317	10,148	12,136	12,312
පොදු තීක්ෂණ හා ආරක්ෂාව	2,547	3,236	4,585	3,882	3,704	4,459	4,105
සමාජ යෝජා	15,475	19,976	24,449	31,594	31,067	29,003	34,809
අධ්‍යාපනය	5,371	6,612	8,529	7,951	8,908	7,657	10,725
සෞඛ්‍යය	2,427	3,381	3,685	4,110	4,215	4,571	5,318
ඇඟුවයාධිතා	7,490	9,750	11,973	19,266	16,790	16,620	17,786
තීවාසු	15	17	0	0	0	0	0
ප්‍රජා යෝජා	173	216	262	267	1,154	154	980
ආරක්ෂක යෝජා	4,306	4,579	5,138	3,925	3,943	1,661	4,882
කෘෂිකරුමය හා වාරිමාගි	1,412	976	982	912	973	579	1,332
දීවර	40	47	46	98	49	51	806
තීජපාදනය සහ කුළුම්	197	408	181	231	434	188	288
බලගක්ති සහ රුප සම්පාදනය	83	416	345	659	206	133	289
ප්‍රවාහන සහ සන්නිවේදනය	1,613	1,138	2,600	1,308	1,226	129	1,355
වෙළඳුම සහ වාණිජය	430	950	159	137	341	136	163
වෙනත්	532	645	824	580	715	446	650
අනෙකුත්	12,927	18,240	24,241	28,425	29,304	34,849	35,403
දූන්: පොලී ගෙවීම්	12,590	14,352	20,668	22,073	26,139	25,283	30,921
දාණ වියදම් සඳහා ප්‍රතිපාදන	0	0	0	0	-1,238	0	-2,015
මුළු වර්තන වියදම	46,132	56,884	71,770	83,756	84,327	88,726	97,437
ප්‍රාග්ධන වියදම් සහ ණය දීම්							
සාමාන්‍ය පොදු යෝජා	2,772	2,503	3,617	2,422	3,090	3,073	3,543
පිරිල් පරිපාලනය	2,133	2,002	1,599	1,680	2,362	2,374	2,804
පොදු තීක්ෂණ හා ආරක්ෂාව	639	501	2,018	742	728	699	739
සමාජ යෝජා	3,198	3,667	3,019	2,964	5,022	6,372	7,730
අධ්‍යාපනය	1,014	1,529	1,042	1,178	2,411	2,007	3,057
සෞඛ්‍යය	1,504	1,258	1,279	1,119	1,429	2,020	2,271
ඇඟු සාධන	13	10	25	15	43	1,187	1,348
තීවාසු	579	787	513	535	993	990	854
ප්‍රජායෝජා	88	83	160	117	147	168	200
ආරක්ෂක	21,591	19,653	19,167	26,854	31,407	22,084	33,015
කෘෂිකරුමය හා වාරිමාරු	6,526	5,234	5,215	6,071	9,188	5,361	6,723
දූන්: මහවැලි යෝජනා තුම්පා	3,430	2,475	1,810	2,410	2,712	2,293	2,676
දීවර	140	283	133	181	198	95	286
තීජපාදනය සහ කුළුම්	330	471	120	171	187	144	127
බලගක්ති හා රුප සම්පාදනය	5,461	4,719	6,500	6,267	7,689	5,672	9,031
ප්‍රවාහන හා සන්නිවේදනය	6,264	6,666	4,319	11,669	10,620	7,766	10,325
වෙළඳුම හා වාණිජය	120	50	205	218	406	363	366
වෙනත්	2,751	2,230	2,674	2,277	3,119	2,683	6,157
අනෙකුත්	410	828	952	1,250	524	751	1,043
මුළු ප්‍රාග්ධන වියදම් හා එයදීම්	27,971	26,651	26,755	33,491	40,043	32,280	45,331

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

රාජ්‍ය ගෝ සිංහලීය



* දෙපාර්තමේන්තු හිමි වාස්තු අංශ මත පෙන්වනු ලබයි.

ලංකා ජා ප්‍රඛාව

කම්පිකරමය, හා වාරිමාරග, දේවර කරමාන්තය, බල ශක්තිය හා ජලසම්පාදනය, ප්‍රවාහනය, සන්නිවේදනය ආදී ආරථික සේවාවන් සඳහා යොමු කරන ලද වරතන වියදම, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස 1991 දී පැවති සියයට 1 මට්ටමෙහිම පවත්වා ගන්නා ලදී. කෙසේ වූවද, සාමාන්‍ය පරිපාලනය පොදු තීක්ෂණ හා ආරක්ෂාව සහ ආරක්ෂක වියදම ඇතුළත් වූ සාමාන්‍ය රාජ්‍ය සේවාවන් සඳහා කරන ලද වියදම නිරෝශක වශයෙන් සලකන කළේ 1991 දී රුපියල් දෙකක් 19,811 සිට 1992 දී රුපියල් දෙකක් 21251 දක්වා වැඩිකරන ලද අතර, මෙම වර්ත දෙක තුළදී මෙම වියදම දේශීය නිෂ්පාදනයෙන් සියයට 5.3 සිට සියයට 4.9 දක්වා පහත වූවේ.

ප්‍රාග්ධන වියදම හා ඉදෑර ගෙයදීම්

1992 දී ප්‍රාග්ධන වියදම හා ඉදෑර ගෙයදීම් ප්‍රමාණය රුපියල් දෙකක් 28,901 විය. මෙය රජයේ ආයෝජන රුපියල් දෙකක් 34,027 ක් හා රාජ්‍ය සංස්ථා විසින් ගන් ගෙය ආපසු ගෙවීම් විලින් ද හා පොදුගැලීකරණය තුළින් ලැබුණු ලාභ හේතුවෙන් ද රුපියල් දෙකක් 5,126 දක්වා ඇතුළු විකතිම් විලින්ද සමඟවිත විය. රජයේ ආයෝජන වැඩිසටහනෙහි කොත්දේසී ප්‍රකාර ආමාත්‍යාංශ සහ දෙපාරතමේන්තු විසින් ස්ථාවර වන්කම්, ගොචිනුකීම් හා සංවර්ධනය සඳහා සැපු ලෙස දරන ලද ප්‍රාග්ධන වියදම රුපියල් දෙකක් 15,426 ක් වූ අතර පෙර වර්තය හා සපයන විට එය රුපියල් දෙකක් 14,888 ක් විය. අධ්‍යාපන ආමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් සේවාවන්හි ප්‍රාග්ධන වන්කම් සංවර්ධනය සඳහා රුපියල් දෙකක් 4,126 ක් වැඩිකරන ලදී. රාජ්‍ය පරිපාලන සහ ප්‍රතිපත්ති සැපුවුම් අමාත්‍යාංශය විසින් විවිධ සංවර්ධන ව්‍යාපක සඳහා වැඩිකළ සම්පූර්ණ ප්‍රාග්ධන වියදම රුපියල් දෙකක් 3,015 ක් වේ.

තවද, රජයේ ආයෝජන වැඩිසටහන යටතේ ව්‍යාපක ස්ථාන්මක කිරීමේ යෙදී සිටින රාජ්‍ය සංස්ථා සහ ව්‍යාපක මණ්ඩල සඳහා සපයන ලද ප්‍රාග්ධන පැවරුම් ප්‍රමාණය 1991 පැවති රුපියල් දෙක ලක්ෂ 9,830 හා සපයන විට රුපියල් දෙකක් 12,363 ක් විය. මෙම ප්‍රාග්ධන පැවරුම් විලින් රුපියල් දෙකක් 8,858 ක්, මායි සංවර්ධන අධිකාරිය, (රුපියල් දෙකක් 2,998) ජාතික ජල සංපාදන හා ජලාපාහන මණ්ඩලය (රුපියල් දෙකක් 2,769) මහවැලි සංවර්ධන අධිකාරිය (රුපියල් දෙකක් 2,293) සහ ශ්‍රී ලංකා තුවන් විදුලි සංස්ථාව (රුපියල් දෙකක් 798) විසින් ස්ථාන්මක කෙරෙන ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපක සඳහා උපයෝගි කරගන්නා ලදී.

රජය විසින් සපයන ලද ගෙය අරමුදල් හාවිතාකොට රාජ්‍ය සංස්ථා විසින් දරන ලද ප්‍රාග්ධන වියදම්, 1992 අයවැය ඇශේෂමේන්තු විලින් බලාපෙරාත්තු වූ ප්‍රමාණයට ව්‍යාපැලිය යුතු ප්‍රමාණයකින් ඇතුළු වෙළින් රුපියල් දෙකක් 5,487 ක් විය. විවිධ බලක්කි ව්‍යාපකින් ස්ථාන්මක කිරීමේ සිදුවූ ප්‍රමාදන් හේතුවෙන් රුපියල් දෙකක් 3,610 ක අය වැය ප්‍රතිපාදනයන් ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ආයෝජනය කරනු ලැබුවේ රුපියල් දෙකක් 2,341 ක් පමණි. එසේම, ශ්‍රී ලංකා වෙදිකොම් ආයතනය විසින් ආයෝජනය කළ රුපියල් දෙකක් 1,572 ක් වූ මූදල 1992 ආයෝජන ප්‍රතිපාදන විලින් හරියටම අධිකි. වරාය පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට (ශ්‍රී.ල.ව.අ) දෙන ලද රුපියල් දෙකක් 848 ක්වූ ගෙය ප්‍රමාණය 1992 අයවැය ප්‍රතිපාදනයට ව්‍යාපිත සියයට 25 කින් ඇතුළු විය. මේ අතර, අරමුදල් අවශ්‍යතාවන් සඳහා රජය විසින් දෙන ලද ගෙය විලින් ආපසු ගෙවීම රුපියල් දෙකක් 2,633 ක් වූ අතර පෙර වර්තය සඳහා සංස්දහාන්මක අයය රුපියල් දෙකක් 1,132 ක් විය. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආපසු ගෙවෙන ලද රුපියල් දෙකක් 1,043 ක මූදල සම්පූර්ණ ආපසු ගෙවීම විලින් සියයට 40 කට ආසන්න විය.

විමුක්මට ලක්වන වර්තය තුළදී, රාජ්‍ය ව්‍යාපායකන්, පොදුගැලීකරණය කිරීමෙන් උපයාගන්නා ලද මූදල පෙර වර්තය පැවති රුපියල් දෙක ලක්ෂ 841 සමඟ සපයන විට රුපියල් දෙකක් 3,115 ක් විය. වර්තය තුළදී පවතන ලද ව්‍යාපායකන්ට සි/ය ආසියානු හෝටල් සංස්ථාව, සි/ය ලංකා තේල් හා මේල්, සි/ය කුළුණි වයර, සි/ය ශ්‍රී ලංකා ඩිස්ට්‍රික්ට් සමාගම, සි/ය ලංකා සින්තරික් පැසිබර සමාගම සහ සි/ය වේයන්ගොඩ වෙක්ස්ට්‍රිප්ල් මිල්ස්

අයන් විය. මේ අතර රජය විසින් දැනට කරගෙන යනු ලබන රාජ්‍ය ආංශයේ, ව්‍යුහාත්මක ගැලපීම් සඳහා දරනලද රුපියල් දසලක් 750 ක්වූ ප්‍රතිව්‍යුහගත පිරිවැය පෙර විශිෂ්ට වූ රුපියල් දැනලක් 3,355 ව වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුය. මේ නිසා ප්‍රතිව්‍යුහගත කිරීමේ පිරිවැය අඩුකළ පසු 1992 දී රුපියල් දැනලක් 2,365 ක්වූ පොදුගැලීකරණය තුළින් ලද ලැබීම් 1992 අයවැය හිගය අඩුකර ගැනීමට සතුවුදායක දායකත්වයක් ලැබුණි. රජයේ වියදීම් වල ආරථික වර්ගිකරණය සංඛ්‍යා සටහන් අංක 1.52 හි දක්වා ඇත.

කාරුයයන් අනුව වර්ගිකරණය කිරීමේදී ප්‍රාග්ධන වියදීම් හා ණයදීම් ආරථික පොදුකාරුයය පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජයේ මූල්‍ය ආයෝජනය රුපියල් දැනලක් 24,589 ක්. ආරථික පොදුකාරුය පහසුකම් මත ආයෝජනය, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතික්‍රියාකාරක ලෙස 1992 දී වූ සියයට 5.6 සමඟ සයදන විට 1991 දී සියයට 6.9 ක් විය. බලයක්ති සහ ජලපෑම්පාදනය, ප්‍රවාහන සහ සන්නිවේදන යන උප අංශ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන ආයෝජනය, 1992 ආරථික පොදුකාරුයය පහසුකම් සඳහා රජයේ මූල්‍ය ආයෝජනයන් තුනෙන් දෙකක ප්‍රමාණයට ආසන්න ඉහළ මට්ටමක තවදුරටත් පැවතුණි. මේ අතර අධ්‍යාපනය සෞඛ්‍යය හා වෙනත් සමාජ පේවා පොදු කාරුය පහසුකම් ප්‍රතිපාදනය කිරීම සඳහා රජයේ ආයෝජනය පෙර වර්ෂයට වඩා දෙගුණයක වැඩිවිමක් පෙන්වම්න් රුපියල් දැනලක් 6,372 ක් විය. මේ අනුව, දළ දේශීය නිෂ්පාදනයේ කොටසක් ලෙස එකී ආයෝජනයන් 1991 දී සියයට 0.8 සිට 1992 දී සියයට 1.5 දක්වා ඉහළ හියේ. සාමාන්‍ය පරිපාලන කටයුතු සඳහා රුපියල් දැනලක් 3,073 ක් වූ මූල්‍ය ආයෝජනය පෙර වර්ෂය හා සයදන කළ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතික්‍රියාකාරක වියයෙන් සියයට 0.7 වූ අතර පෙරවර්ෂයේදී සියයට 0.6 විය. කාරුයයන් අනුව රජයේ වියදීම් වර්ගිකරණයේ සංඛ්‍යාත්මක සාරාංශයක් අංක 1.53 සටහන් දක්වා ඇත.

අයවැය හිගය පියවීම

1991 දී පැවති අයවැය හිගයට වඩා රුපියල් දැනලක් 12,249 ක් කියුණු අඩුවීමක් වාර්තා කරම්න් 1992 අයවැය හිගය (දීමනාවලට පසුව) රුපියල් දැනලක් 23,229 ක් විය. මෙම හිගය පියවීමේදී රුපියල් දැනලක් 14,569 ක් වූ සහනදී වේදී ගිය ලබාගත් අතර, ඉන් රුපියල් දැනලක් 1,680 ක් දැනට ක්‍රියාත්මක වන ව්‍යුහමය ගැලුප්‍රම් වැඩිහිටිවෙලට ආධාර වශයෙන්, ලේක බැංකුව හා ආයිසානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන ලද වැඩිහිටින් ගිය විශිෂ්ට සම්බන්ධ විය. එසේ වූව ද රුපියල් දැනලක් 6,577 ක් ගිය ආපසු ගෙවීම් සඳහා යොදාගත් පසුව වර්ෂය තුළ අයවැය කටයුතු සඳහා යොදාවාගත් ඇද්ධ විදේශීය ගිය ගැනීම් ප්‍රමාණය රුපියල් දැනලක් 7,984 ක් විය. මෙය පෙර වර්ෂයේ උපයෝජන ප්‍රමාණයෙන් හරි අඩුක් පමණ වේ. මේ අනුව මූල්‍ය ආයවැය හිගය පියවීම සඳහා උපයෝජනය කරගත් එකී අරමුදල් 1991 දී සියයට 56 ක් වූ අතර 1992 දී සියයට 34 දක්වා පහත වැටුණි. 1992 වර්ෂය තුළදී ලබාගත්තා ලද විදේශීය ගිය විශිෂ්ට සියයෙන් දළ පදනම යටතේ උපයෝජනය කළ රුපියල් දැනලක් 12,889 ක්වූ ව්‍යාපෘති ගිය විශිෂ්ට සියයෙන් විශිෂ්ට සියයෙන් විය.

පෙර වර්ෂයේ වූ රුපියල් දැනලක් 33,390 හා සයදන විට, අයවැය කටයුතු සඳහා රුපියල් ගිය, හාණ්ඩාගාර බිලපත් නිශ්චත් කිරීම සහ පරිපාලන ගියගැනීම් ඇතුළු දේශීය මූලාගුරුයන්ගෙන් ලබාගත් දළ ගිය ප්‍රමාණය රුපියල් දැනලක් 35,690 ක් විය. මූල්‍ය දළ ගිය ප්‍රමාණයෙන් රුපියල් දැනලක් 20,919 ක් රුපියල් සුරක්‍යම් නිශ්චත් කිරීමෙන් ලබාගත් අතර රුපියල් දැනලක් 20,281 ක් යෝං අර්ථ සාධක අරමුදල මගින් ලබාගැනුණි. කෙසේ වූවද, රුපියල් දැනලක් 17,941 ක් වූ ගිය ආපසු ගෙවීම් සමග, රුපියල් ගිය මගින් ලබාගත් ඇද්ධ ගිය ප්‍රමාණය, පෙර වර්ෂීය රුපියල් දැනලක් 13,103 හා සයදන විට 1992 දී රුපියල් දැනලක් 2,979 ක් පමණක් විය. මේ අතර හාණ්ඩාගාර බිලපත් නිශ්චත් කිරීම මගින් ලබාගත් ප්‍රමාණය රුපියල් දැනලක් 12,914 ක් විය. රාතික ඉතිරිකිරීමේ බැංකුව රුපියල් දැනලක් 9,358 ක් ආයෝජනය කරම්න්, 1992 දී හාණ්ඩාගාර බිලපත් වල ප්‍රධාන ආයෝජකයා බවට පත්වීය. අයවැය හිගය පියවීමේදී රජය රාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් දැනලක් 1,857 ක්වූ පරිපාලන ගියන් ද උපයෝජනය කරගත්තා ලදී. මේ අනුව ඇද්ධ දේශීය ගිය ගැනීම් වූ රුපියල් දැනලක් 15,302 ක් මූදල බැංකු නොවන මූලාගුරුයන් ගෙන් ලබාගත්

තොපියුව රාජ්‍ය ණය (වසර අවසානයට) 1988 - 1992

රුපියල් දෙකෙක්

සිරසය	චිත්‍රය				
	1988	1989	1990	1991	1992
	තාවකාලීන				
මුළු දේශීය නෑය	98,596	117,562	133,896	152,118	170,013
කේරේ කාලීන	48,626	63,146	4,376	84,503	97,924
හාණ්ඩිගාර ඩිල්පන්	43,700	57,246	67,968	72,968	84,996
රුපියල් සුදුසුම්පත්	0	0	0	4,000	4,000
වෙනත්	4,926	5,900	6,408	7,535	8,928
මැදි භා දිඟුකාලින	49,970	54,417	59,413	67,615	72,096
රුපියල් සුදුසුම්පත්	49,797	54,217	54,677	62,824	65,180
හාණ්ඩිගාර ඩිල්පන්	0	0	0	0	2,100
ජාතික ආර්ථික බැඳුම්කර	0	0	4,532	4,532	4,532
වෙනත්	173	200	204	259	284
නෑය උපකරණ අනුව:					
රුපියල් සුදුසුම්පත්	49,797	54,217	54,677	66,824	69,180
හාණ්ඩිගාර ඩිල්පන්	43,700	57,246	67,968	72,968	87,096
ජාතික ආර්ථික බැඳුම්කර	0	0	4,532	4,532	4,532
හාණ්ඩිගාර තැන්පත් සහතික	0	0	109	153	102
වෙනත්	5,099	6,100	6,611	7,641	9,103
ආයතන අනුව:	98,596	117,562	133,896	152,118	170,013
බැංකු	42,347	46,874	48,254	52,146	58,111
මහ බැංකුව					
නෑය උපකරණ අනුව	38,228	40,025	37,080	42,487	34,932
රුපියල් නෑය	32	27	18	11	6
හාණ්ඩිගාර ඩිල්පන්	33,270	34,098	30,654	35,032	25,998
ජාතික ආර්ථික බැඳුම්කර	4,926	5,900	6,408	7,444	8,928
වෙළඳ බැංකු					
නෑය උපකරණ අනුව	4,120	6,849	11,175	9,659	23,179
රුපියල් නෑය	594	566	565	414	413
හාණ්ඩිගාර ඩිල්පන්	3,525	6,282	10,604	9,239	22,760
ජාතික ආර්ථික බැඳුම්කර	0	0	5	5	5
වෙනත්	1	1	1	1	1
ආයතන අනුව	4,120	6,849	11,175	9,659	23,178
ලංකා බැංකුව	1,030	1,707	6,841	6,791	15,753
මහජන බැංකුව	1,894	3,265	2,062	2,182	2,938
වෙනත්	1,196	1,877	2,272	686	4,487
නිදහ් අරමුදල	2,832	2,289	1,662	840	359
රුපියල් නෑය	2,832	2,289	1,662	840	359
හාණ්ඩිගාර ඩිල්පන්	0	0	0	0	0
වෙනත්	0	0	0	0	0
බැංකු නොවන අංශය					
නෑය උපකරණ අනුව:	53,416	68,399	83,981	99,132	111,550
රුපියල් නෑය	46,339	51,335	52,433	65,559	68,402
හාණ්ඩිගාර ඩිල්පන්	6,906	16,865	26,710	28,697	38,338
ජාතික ආර්ථික බැඳුම්කර	0	0	4,527	4,527	4,527
හාණ්ඩිගාර තැන්පත් සහතික	0	0	109	153	102
වෙනත්	172	199	202	196	174
ආයතන අනුව:	53,416	68,399	83,981	99,132	111,550
ජාතික ඉතිරිකිරීමේ බැංකුව	17,952	18,960	24,190	26,659	30,882
ඉතිරි සිටිම් ආයතන හා පුද්ගලයන්	6,081	15,175	20,960	23,629	22,522
යේ. අ. අරමුදල	25,816	31,648	36,851	45,862	54,563
රෝගන හා මූල්‍ය සමාගම්	3,289	2,387	1,742	2,758	3,409
වෙනත්	278	229	238	224	174
ඇඳාරක්ත්වීන් සහ තීල අරමුදල	115	39	44	34	0
විදුලිය පරිපාලන නෑය	163	190	195	190	174
මුළු ටිල්දිය නෑය	125,657	156,298	176,883	214,519	234,850
ස්විංපන අනුව:					
ව්‍යාපෘති නෑය	85,745	113,120	132,338	166,149	184,886
ව්‍යාපෘති නොවන නෑය	39,912	43,178	44,545	48,430	49,964
හාණ්ඩි නෑය	35,886	41,117	43,393	46,037	47,978
වෙනත්	44,026	2,061	1,152	2,393	1,986
ආයතන අනුව:					
සහනදායී නෑය	115,228	146,144	166,202	202,555	224,492
බඩු පාර්ශවීය	36,409	48,698	59,526	78,084	91,167
දේ පාර්ශවීය	78,879	97,446	106,677	124,471	133,325
වෙළඳ නෑය	10,396	10,154	10,680	12,024	10,358
විදුලි සාපුදුම් කරුවන්ගේ නෑය	340	333	107	1,260	0
මුළු රාජ්‍ය නෑය	224,253	273,860	310,779	366,697	404,863
නිදහ් අරමුදල අන්ත්‍රාල පසු	220,059	270,609	308,412	365,857	404,504

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

අතර එයින් සියයට 90 ක් පමණ ප්‍රමාණයක් රාජ්‍ය පත්‍රිකා මගින් සම්පූද්‍යවා ග්‍රාහක මුලයෙන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් හා සේවක අරමුදලන් ලබා ගනනා දේ.

අයවැය හිගය පියවා ගැනීම සඳහා බැංකු ක්‍රමය තුළින් ලබාගත් ඇද්ධ ණය ප්‍රමාණය තවදුටුවන් පහත වැඩිමක් 1992 දී දක්නට ලැබූසි. මහ බැංකු කාවකාලික අත්තිකාරම් රුපියල් දශලක් 1,484 ක් ප්‍රමාණයක් හා රුපියල් දශලක් 6,362 ක් වූ රඟයේ තැන්පත් යෝශයන් උපයෝජනය කර කිනියදීන්, මහ බැංකුව විසින් රඟයට දුන් ඇද්ධ නෙය රුපියල් දශලක් 1,894 කින් අඩුවූයේ හාංච්චිගාර බිජ්‍යාපන සිලිඛන මහ බැංකු හිමිකම් රුපියල් දශලක් 8,062 කින් තියුණු ලෙස පහත වැඩිම සහ එකතු වෙමින් පවතින මුදල යෝශයන් රුපියල් දශලක් 1,679 කින් තවදුටුවන් අඩුවීම සේතුවෙනි. මේ අතර වාණිජ බැංකු විසින් දරනු ලබන හාංච්චිගාර බිජ්‍යාපන හා රඟයේ පුරුණුම් පත් රුපියල් දශලක් 922 කින් වැඩිවි තිකියදීන් වාණිජ බැංකු රඟයට දුන් ඇද්ධ නෙය රුපියල් දශලක් 427 කින් පහත වැඩිමට සේතුවූයේ තැන්පත යෝශනාගිම, ආනයන බිජ්‍යාපන හිමිකම් මෙන්ම එකතු වෙමින් පවතින මුදල යෝශයන් අඩුවීම සේතුවෙනි. ඒ අනුව සමයේ අයවැය කටයුතු වල ප්‍රතිඵලයක් වශයෙන් 1992 දී බැංකු ක්‍රමය විසින් රඟයට දුන් ඇද්ධනය රුපියල් දශලක් 2,321 කින් අඩුවිය.

රාජ්‍ය ණය


1992 අවසානයේදී රාජ්‍ය නෙය ප්‍රමාණය 1991 අවසානයේ වූ නෙය ප්‍රමාණයට වඩා සියයට 10 ක වැඩිමක් වාර්තා කරමින් රුපියල් දශලක් 404,863 ක් විය. මුළු නෙය ප්‍රමාණයෙන් සියයට 42 කට දායක වෙමින්. රුපියල් දශලක් 170,013 ක්වූ දේශීය නෙය සියයට 12 ක වර්ධනයක් වාර්තා කළේය. අයවැය හිගය පියවාගැනීම සඳහා අරමුදල රස්කිරීමේදී හාංච්චිගාර බිජ්‍යාපන මත දැඩි ලෙස රඳා පැවතෙමින් රුපියල් දශලක් 97,924 ක් වූ කෙටි කාලීන නෙය සියයට 16 ක වැද්දියක් වාර්තා කළේය. මුළු දේශීය නෙය ප්‍රමාණයෙන් කෙටි කාලීන නෙයවින් සපයා ගන් කොටස සියයට 60 කට ආසන්න වන සේ වැඩිකිරීමට මෙම තත්ත්ව උපකාරී විය. බැංකු තොවන අංශය විසින් දරන ලද රුපියල් දශලක් 111,543 ක් වූ නෙය ප්‍රමාණය දේශීය නෙයවින් සියයට 66 ක ප්‍රමාණයක් විය. මේ අතර පෙර වර්ෂයේ පැවති සියයට 21 ක තියුණු වර්ධනය හා සපයන විට. රුපියල් දශලක් 234,850 ක් වූ වැඩිවි නෙය 1992 දී සියයට 9 ක මධ්‍යස්ථා වර්ධනයක් වාර්තා කළේය. රුපියල් දශලක් 184,886 ක් වූ ව්‍යාපෘති නෙය මුළු වැඩිග නෙය විටින් සියයට 80 කට දායක විය. රාජ්‍ය නෙය පිලිඛන සංඛ්‍යාතමක සාරාගයක් අංක 1.54 සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

දේශීය නෙය

1991 දී පැවති සියයට 14 ක වැනිය හා සපයන විට 1992 දී සියයට 12 කින් වැඩි වූ දේශීය නෙය රුපියල් දශලක් 170,013 ක් විය. රුපියල් දශලක් 97,924 ක්වූ කෙටි කාලීන නෙය (කළඹිරීමේ කාලීමාව වර්ෂයකට අඩු) 1991 වර්ෂයට වඩා සියයට 16 ක වැඩිවිමක් වාර්තා කළේය. අයවැය කටයුතු වලට අරමුදල රස්කිරීම සඳහා හාංච්චිගාර බිජ්‍යාපන මත වශවාසය දැඩිම වැඩිවිමන් සමග රුපියල් දශලක් 14,128 ක නව තිකුණුන් ඇතුවෙන් 1992 වර්ෂයෙහි තොවිය වූ හාංච්චිගාර බිජ්‍යාපන හිමිකම් නෙය රුපියල් දශලක් 87,096 ක් විය.

බැංකු අංශය සං හාංච්චිගාර බිජ්‍යාපන හිමිකම රුපියල් දශලක් 4,487 කින් වැඩිවි 1992 අවසානයේදී රුපියල් දශලක් 48,758ක් විය. මෙම වැඩිවිම සම්පූර්ණයෙන්ම පාචු 1991 දී පැවති රුපියල් දශලක් 9,239 සිට 1992 දී රුපියල් දශලක් 22,760 දක්වා වාණිජ බැංකු සං හිමිකම් වැඩිවිම සේතුවෙන් ඇතිවූවකි. මේ සමගම්ව මහ බැංකුව සං හාංච්චිගාර බිජ්‍යාපන හිමිකම හිමිකම පෙර විෂියේ වූ රුපියල් දශලක් 35,032 සිට 1992 දී රුපියල් දශලක් 25,998 දක්වා පහත වැටුණි. ඒ අනුව බැංකු අංශය තුළ මුළු හාංච්චිගාර බිජ්‍යාපන්

දේශීය ණය සංඝනිය



* දෙශීය නිවැරදි ප්‍රඛා ප්‍රතිඵලි ආරමුදලේ පිළි කළ එස්

ලි උ සු වි බැංකුව.

හිමිකම, පෙර විෂියේ වූ සියයට 61 හා සයදන විට 1992 අවසානයේදී නොපියවූ මූල්‍ය භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයෙන් සියයට 56 ක් විය. මේ අතර බැංකු නොවන අංශය දරනු ලබන භාණ්ඩාගාර බිල්පත් නොයා 1991 දී රුපියල් දෙලක්ෂ 28,697 සිට 1992 දී රුපියල් දෙලක්ෂ 38,338 දක්වා රුපියල් දෙලක්ෂ 9,641 කින් වැඩිවිය. මෙම අංශය විසින් දරනු ලබන භාණ්ඩාගාර බිල්පත් නොවස මේ නිසා සියයට 39 සිට සියයට 44 දක්වා ඉහළ නැගිනි. රුපියල් දෙලක්ෂ 16,645 ක ආයෝජනයන් දරනු ලබන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, බැංකු නොවන අංශයේ එකම විභාගතම භාණ්ඩාගාර බිල්පත් දෙනකා විය.

භාණ්ඩාගාර බිල්පත් මත තොපියවූ වගකීම රුපියල් දෙලක්ෂ 14,128 කින් වැඩිවි කිනියදීන් විරුෂය තුළදී දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීම නිසා භාණ්ඩාගාර බිල්පත් මගින් කෙටිකාලීන ගුය වැඩිවුයේ රුපියල් දෙලක්ෂ 12,028 කින් පමණි. කෙසේ වුවද මහ බැංකු තාවකාලීන අත්තිකාරම් ප්‍රමාණය රුපියල් දෙලක්ෂ 1,484 කින් ඉහළ යාමක් සමග කෙටි කාලීන ගුය රුපියල් දෙලක්ෂ 13,421 කින් වැඩිවි 1992 අවසානයේදී රුපියල් දෙලක්ෂ 97,924 ක් විය.

මැදි හා දිගු කාලීන දේශීය ගුය, 1991 පැවති ප්‍රමාණයට වඩා සියයට 7 ක වර්ධනයක් සටහන් කරමින් 1992 අවසානයේදී රුපියල් දෙලක්ෂ 72,096ක් විය. මෙය, රුපියල් සුරක්මී පත් රුපියල් දෙලක්ෂ 2,356 කින් වැඩිවිම සහ භාණ්ඩාගාර බිල්පත් රුපියල් දෙලක්ෂ 2,100 කින් ඉහළ නැගිමේ ඒකාබද්ධ ප්‍රතිලියකි. දිගුකාලීන ගුය උපකරණ වෙළඳපාල ප්‍රවර්ධනය කිරීමේ අදහසින් 1992 දී දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් (කල් පිරිමී කාල සීමාව වරුෂයකට වැඩි) නිකුත් කිරීම ආරම්භ කෙරීණ.


1992 දී රුපියල් දෙලක්ෂ 69,180 ක් වූ රුපියල් සුරක්මී මත තොපියවූ ගුය පෙර වර්ෂයේ දී වාර්තාවූ සියයට 22 ක ඉහළ වර්ධනය හා සයදන කළ සියයට 4 ක මධ්‍යස්ථා වර්ධනයක් වාර්තා කරයි. යෝංක අර්ථසාධක අරමුදල රුපියල් සුරක්මී මත 1991 අවසානයේදී පැවති රුපියල් දෙලක්ෂ 42,607 ක් වූ ස්විකීය ආයෝජන 1992 අවසානයේදී රුපියල් දෙලක්ෂ 51,208 දක්වා වැඩි කරමින් අඛණ්ඩව රුපියල් ගුය වැඩි සටහනේ ප්‍රධාන දායකත්වය ඉස්සිය.

විදේශීය ගුය

පෙර වර්ෂයට වඩා සියයට 9 කින් හෝ රුපියල් දෙලක්ෂ 20,271 කින් වැඩිවිමක සටහන් කළ තොපියවූ විදේශීය ගුය රුපියල් දෙලක්ෂ 234,850 ක් විය. විදේශීය ගුයවල මෙම වැඩිවිම රුපියල් දෙලක්ෂ 7,984 ක්වූ ඇද්ධ විදේශීය ගුයගැනීම් වැළින් හා විනිමය අනුපාතිකයේ විවෘතය මත රුපියල් දෙලක්ෂ 12,289 කින් වැඩි වූ තොපියවූ ගුය වැළින් සමන්විත විය. 1991 අවසානයේදී වූ සියයට 94 හා සයදන විට, විදේශීය ගුය වැළින් සියයට 96 ක් වූ සහනදායී කොන්දේසී යටතේ ලබාගත් ගුය රුපියල් දෙලක්ෂ 224,492 ක් විය. මේ අතර රුපියල් දෙලක්ෂ 10,358 ක්වූ වාණිජ ගුයවල තොපියවූ වගකීම 1991 ට වඩා සියයට 14 ක අඩුවිමක් පිළිබඳ කරමින් මූල්‍ය විදේශීය ගුයවලින් සියයට 3 ක් විය. 1991 අවසානයේදී වූ සියයට 61 හා සයදන කළ 1992 අවසානයේදී රුපියල් දෙලක්ෂ 133,325 ක්වූ අව්‍යාපාරයේ ගුය සහනදායී කොන්දේසී යටතේ ලැබූ ගුය වැළින් සියයට 59 කින් සමන්විත විය.

1992 අවසානයේදී රුපියල් දෙලක්ෂ 184,886 ක් වූ ව්‍යාපෘති ගුය රුපියල් දෙලක්ෂ 8,878 ක වූ ඇද්ධ ගුය ගැනීම් හා විනිමය අනුපාතිකයේ විවෘතය මත ඇතිවූ රුපියල් දෙලක්ෂ 9,859 ක අතිරික වගකීමද පිළිබඳ කරයි. මේ අතර ව්‍යාපෘති නොවන ගුය මත වූ තොපියවූ වගකීම 1991 අවසානයේදී වූ රුපියල් දෙලක්ෂ 1,526 කින් වැඩිවිය. විනිමය අනුපාතිකයේ විවෘතයන් විදේශීය ගුයමත ඇතිකළ බලපෑම අංක 1.55 සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

ඩලදේශීය ජාය සිංහලීනිය



1.55 සංඛ්‍යා සටහන

විනිමය අනුපාතිකයේ විවෘතයන් විදේශීය ජාය කෙරෙහි ඇතුකළ බලපෑම
1988 - 1992 (අ)

රුපියල් දැලක්ස

සිරුත්‍ය	1988	1989	1990	1991	1992 කාවකාලික
1. දෙ ලැබීම	12,975.3	12,002.8	16,549.6	25,969.1	14,569
2. ආපසු ගෙවීම්	5,197.2	5,675.4	4,845.7	4,881.0	6,585
3. ගුද්ධ ලැබීම	7,778.1	6,327.4	12,098.9	21,088.0	7,984
4. විනිමය අනුපාතිකයේ විවෘතය නිසා වගකීමේහි ඇති වූ වෙනස	5,438.0	23,258.8	8,486.3	16,608.0	12,289
5. කාලවිපේදය අවසානයෙහි වගකීම්	125,656.9	156,297.5	176,882.7	214,578.5	234,851

(අ) ලැබුණු දිනය අනුව වට්නාකම සටහන් කිරීමේ ක්‍රමය
පදනම් කොට ඇත.

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව.

1.56 සංඛ්‍යා සටහන

රාජ්‍ය ජාය යෝජිත පෙළාතරණ ගෙවීම (1988 - 1992)

රුපියල් දැලක්ස

සිරුත්‍ය	1988	1989	1990	1991	1992 කාවකාලික
ජාය යෝජිත පෙළාතරණ ගෙවීම	22,270	23,890	32,878	39,855	50,027
(i) ජාය ආපසු ගෙවීම	9,680	9,538	12,210	17,782	24,708
(අ) දේශීය (මැද හා දිගුකාලීන)	4,471	3,796	7,304	12,901	18,123
(ආ) විදේශීය	5,209	5,742	4,906	4,881	6,585
(ii) පොලී ගෙවීම	12,590	14,352	20,668	22,073	25,319
(අ) දේශීය කොට්කාලීන	9,694	11,015	16,990	17,960	20,633
4,198	5,075	9,563	10,410	11,355	
මැද හා දිගුකාලීන	5,496	5,940	7,427	7,550	9,278
(ආ) විදේශීය	2,896	3,337	3,678	4,113	4,686
පොලී ගෙවීම්/වර්තන වියදමේ ප්‍රතිගතයක් ලෙස	27.3	25.2	28.8	26.4	29.1
ජාය යෝජිත පෙළාතරණ ගෙවීම / දෙ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිගතයක් ලෙස	10.0	9.5	10.2	10.6	11.8

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව.

රාජ්‍ය ණය සේවාකරණ ගෙවීම්

1991 ට වඩා සියයට 26 ක වර්ධනයක් වාරකාකල නුය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් වලින් සමන්විත වූ රජයේ ණය සේවාකරණ ගෙවීම්, 1992 දී රුපියල් දැඟලංඡ 50,027ක් විය. මේ අනුව 1991 දී සියයට 10.6 හා සඡදන විට රජයේ ණය සේවාකරණ ගෙවීම්, දළ දේශීය තිෂ්පාදිතයේ ප්‍රතිගතයක් ලෙස 1992 දී සියයට 11.8 දක්වා වර්ධනය විය. රුපියල් දැඟලංඡ 24,708 ක් වූ නුය ආපසු ගෙවීම්, මුළු නුය සේවාකරණ වගකීමෙන් සියයට 49 ක් වූ අතර, යෝජය, රුපියල් දැඟලංඡ 25,319 ක් වූ පොලී ගෙවීම් වලින් සමන්විත විය. 1992 දී මැදි හා දිගුකාලීන නුය විගාල ප්‍රමාණයක් කළුපිරිමක් සමග රුපියල් දැඟලංඡ 18,123 ක වූ දේශීය නුය මත මුළු නුය ආපසු ගෙවීම්, 1991 ට වඩා සියයට 40 කීන් වැඩිවිමක් වාරකා කළේය. මේ අතර විදේශ නුය මත එකී ගෙවීම් 1991 දී රුපියල් දැඟලංඡ 4,881 සිට 1992 දී රුපියල් දැඟලංඡ 6,585 දක්වා ඉහළ නැගුණි. ඉහළ පොලී අනුපාතික හා කෙටිකාලීන දේශීය නුය පරිමාව වැඩිවිම පිළිතිබු කරමින්, රුපියල් දැසැංඡ 11,355 ක්වූ එකී නුය මත පොලී ගෙවීම් සියයට 9ක වැඩිවිමක් වාරකා කළේය. එලෙසම, මැදි හා දිගුකාලීන නුය සඳහා වූ පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම හා එකී නුය ප්‍රමාණය තවදුරටත් ඉහළ යාම හේතුකොට රුපියල් දැ ලංඡ 9,278 ක්වූ පොලී ගෙවීම්, සියයට 23 ක වැඩිවිමක් වාරකා කළේය. මේ අතර විදේශ නුය සඳහා පොලී ගෙවීම් 1992 දී සියයට 14 කීන් වැඩි වී රුපියල් දැඟලංඡ 4,686 ක් බවට පත් විය. රජයේ ණය සේවාකරණ ගෙවීම් පිළිබඳ සංඛ්‍යාතමක සරාංශයක් අංක 1.56 සටහනෙහි දක්වා ඇත.